

සියලුම හිමිකම් ඇවිරිණි/ முழுப் பதிப்புரிமையுடையது / All Rights reserved

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩගෙය්ල මාකාණ කල්විත් තිණෙකුකුණා Department of Provincial Education - NWP වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩගෙය්ල මාකාණ කල්විත්
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩගෙය්ල මාකාණ කල්විත් තිණෙකුකුණා Department of Provincial Education - NWP වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩගෙය්ල මාකාණ කල්විත්
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩගෙය්ල මාකාණ කල්විත් තිණෙකුකුණා Department of Provincial Education - NWP වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩගෙය්ල මාකාණ කල්විත්
 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩගෙය්ල මාකාණ කල්විත් තිණෙකුකුණා Department of Provincial Education - NWP වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩගෙය්ල මාකාණ කල්විත්

8 ශ්‍රේණිය

පළමු වාර පරීක්ෂණය - 2019

86	S	
----	---	--

නම ජ්‍යෙඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය කාලය පැය දෙකයි


I - කොටස

- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. එක් ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ලකුණු 40 ක් හිමි වේ.
- අංක 1 සිට 5 දක්වා ප්‍රශ්නවල හිස්තැනට ගැළපෙන පිළිතුර වරහන් තුළින් තෝරා ලියන්න.
(දක්ෂිණාවර්තව/ ආත්ම අභිමානය/ 400m/ 12/ 5/ ආත්ම අවබෝධය/ 800m/ වාමාවර්තව)
- (01) පුද්ගලයෙකුගේ දක්ෂතා නිසා ගොඩනැගේ.
- (02) ක්‍රීඩා පිටියක ආචාර පෙළපාලිය ගමන් කරයි.
- (03) නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා කි.
- (04) වොලිබෝල් කණ්ඩායමකට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව කි.
- (05) ඉසව්ව සැරසෙන්න, යා/ වෙඩිහඬ විධානයෙන් ආරම්භ වේ.
- අංක 6 සිට 10 දක්වා ඇති ප්‍රකාශ නිවැරදි නම් (✓) ලකුණද වැරදි නම් (X) ලකුණද ඉදිරියෙන් ඇති වරහන් තුළ යොදන්න.
- (06) කෙටිදුර ධාවකයෙකුගේ ජයග්‍රහණය සඳහා ප්‍රතික්‍රියා වේගය වැදගත් වේ. ()
- (07) නෙට්බෝල් ක්‍රීඩාවේ පැති යැවුම තනි අතින් සිදු කරන යැවුම් ක්‍රමයකි. ()
- (08) ආචාර පෙළපාලියේ දී 90° කින් ආපසු හැරීමක් සිදුවේ. ()
- (09) අන් අය අවතක්සේරුවට ලක් කිරීමෙන් ආත්ම අභිමානයට හානි වේ. ()
- (10) වොලිබෝල් ක්‍රීඩා පිටිය ඉදිරි කලාපය සහ පසු කලාපය ලෙස කොටස් දෙකකි. ()
- අංක 11 සිට 20 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.
- (11) ගමනේ යාමේදී මිනිත්තුවක දී තැබිය යුතු පියවර සංඛ්‍යාව වනුයේ,
i. 120 කි. ii. 130 කි. iii. 100 කි. iv. 110 කි.
- (12) කෙටිදුර තරඟ ආරම්භයේ වෙන් අවස්ථාවේ දී ඉදිරි පාදයේ දණහිස් සන්ධියේ කෝණය,
i. 60° ii. 80° iii. 90° iv. 100°
- (13) නෙට්බෝල් ක්‍රීඩාවේ යෙදෙන විට පන්දුව ලබාගෙන යැවීමේ දී අවධානය යොමු කළ යුතු නීතියකි,
I. තත්පර තුනකට වඩා අඩුවෙන් පන්දුව තබා ගැනීම ii. සිතාමතා පන්දුවට පා පහර දීම
iii. තමාම පන්දුව බිම ගසා ඇල්ලීම iv. මිට මොලවා පන්දුවට පහර දීම
- (14) සංවිධානාත්මක ක්‍රීඩා යුගලයකි,
i. පාපන්දු සහ තාවිච් පැනීම ii. ක්‍රිකට් සහ වොලිබෝල්.
iii. මියෝ මීමෝ සහ නෙට්බෝල්. iv. තාවිච් පැනීම සහ මියෝ මීමෝ.

Agaram.LK - Keep your dreams alive!

Agaram.LK - Keep your dreams alive!

(15) පහත දැක්වෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතාවලට අදාළ සටහනකි.




ඉහත හිස්තැනට සුදුසු පිළිතුර විය යුත්තේ,

- i. පන්දුව විදීම හා පන්දුව එසවීම
- ii. පන්දුව පිරිනැමීම හා රැකීම
- iii. පන්දුව එසවීම හා පිරිනැමීම
- iv. ආක්‍රමණය හා පන්දු එසවීම

(16) ආචාර පෙළපාලියකදී භාවිතා වන ප්‍රධාන දිශාවක් නොවන්නේ,

- i. පෙරමුණ
- ii. පසුපස
- iii. දකුණ
- iv. උතුර



(17) ඉහත ක්‍රියාකාරකම යොදාගනු ලබන යැවුම් ක්‍රමය වන්නේ,

- I. යටිඅත් යැවුම
- ii. හෙප්පා යැවුම
- iii. උරහිස් යැවුම
- iv. පැති යැවුම

(18) නෙට්බෝල් කණ්ඩායමක ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් සංඛ්‍යාව,

- i. 12 කි.
- ii. 8 කි.
- iii. 7 කි.
- iv. 11 කී

(19) සැරසෙන්න, වෙන්, යා යන විධානයන්ගෙන් ආරම්භය ලබා ගන්නා ඉසව්,

- i. 800m හා 100m
- ii. 400m හා 1500m
- iii. 1500m හා 200m
- iv. 100m කඩුළු හා 400m



(20) ඉහත රූප සටහනේ දැක්වෙන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩිකාවක විසින් පන්දුව

- i. නිවැරදිව විදීමකි
 - ii. නිවැරදිව ග්‍රහණය කිරීමකි.
 - iii. නිවැරදිව විසිකිරීමකි.
 - iv. නිවැරදිව උඩදැමීමකි.
- (ල. 2 x 20)

Agaram.LK - Keep your dreams alive!

Agaram.LK - Keep your dreams alive!

II කොටස


- පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5 කට පිළිතුරු සපයන්න.

(01) ගැමුණු විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ දී සුර, වීර, ධීර යන නිවාස අතරින් ධීර නිවාසයට ප්‍රථම ස්ථානය හිමි විය. ධීර නිවාසය නෙට්බෝල්, වොලිබෝල් සහ මලල ක්‍රීඩා ශූරතාවය දිනාගත් අතර ආචාර පෙළපාලියෙන් ද ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. එම නිවාසයේ දසුන් ක්‍රීඩකයා 100m, 200m සහ දුර පැනීමේ ඉසව්වලින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් දක්ෂතම ක්‍රීඩකයා විය.

මෙම ජයග්‍රහණය දසුන්ගේ දෙමව්පියන්ගේ සහ ගුරුවන්ගේ ඉමහත් සතුටට හේතු විය.

- i. ඉහත ඡේදයට අනුව දසුන්ගේ ජයග්‍රහණය පිළිබඳ සතුටට පත් වූ අය කවුරුන් ද? (ල. 02)
- ii. දසුන් ජයග්‍රහණය කළ ජවන ඉසව් හැර වෙනත් ජවන ඉසව් දෙකක් ලියන්න. (ල. 02)
- iii. ආචාර පෙළපාලියක ඇතුළත්, හැරීම් දෙකක් ලියන්න. (ල. 02)
- iv. සිට ගැනීමේ මූලික ඉරියව් දෙකක් ලියන්න. (ල. 02)
- v. ඉහත ඡේදයේ සඳහන් වන පිටිය ඉසව්ව සඳහන් කරන්න. (ල. 02)
- vi. ඔබට ආචාර පෙළපාලියක් දැකිය හැකි අවස්ථා දෙකක් ලියන්න. (ල. 02)
- vii. පාසල් මට්ටමේ ආචාර පෙළපාලියක නායකයා සමඟ සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? (ල. 02)
- viii. ඉහත ඡේදයේ සඳහන් කණ්ඩායම් ක්‍රීඩා දෙකෙන් නියමිත කාල සීමාවක් තුළ සිදුකරන ක්‍රීඩාව කුමක්ද? (ල. 02)
- ix. මූලික මිනිස් අවශ්‍යතාවයන් දෙකක් සඳහන් කරන්න. (ල. 02)
- x. ආචාර පෙළපාලියක "එක් කණ්ඩායමක්" හඳුන්වන වෙනත් නම් දෙකක් සඳහන් කරන්න. (ල. 02)

(02) ලොව වේගවත් ක්‍රීඩා අතරට වොලිබෝල් ක්‍රීඩාවද ඇතුළත් වෙමින් පවතී.



- i. ඉහත A සහ B රූප සටහන්වලින් දැක්වෙන දක්ෂතා දෙක නම් කරන්න. (ල. 02)
- ii. A දක්ෂතාවය නවක ක්‍රීඩකයෙකුට පුහුණු කිරීමට ඔබට කළහැකි ක්‍රියාකාරකමක් යෝජනා කරන්න. (ල. 04)
- iii. B දක්ෂතාවයට අදාළ නීති 02 ක් ලියන්න. (ල. 04)

(03) "ජවන ඉසව්වක් සාර්ථකවීම සඳහා ආරම්භය වැදගත් වේ."

- i. ප්‍රධාන ධාවන ඇරඹුම් ක්‍රම 02 ලියා දක්වන්න. (ල. 02)
- ii. එම ඇරඹුම් ක්‍රම දෙකට අයත් ඉසව් දෙක බැගින් ලියන්න. (ල. 04)
- iii. ප්‍රතික්‍රියා වේගය වැඩිදියුණු කිරීම සඳහා කළහැකි ක්‍රියාකාරකමක් විස්තර කරන්න. (ල. 04)

(04) බාලිකාවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස නෙට්බෝල් ක්‍රීඩාව හැඳින්විය හැකිය.



- i. ඉහත රූපයේ දක්වා ඇති යැවුම් ක්‍රමය නම් කරන්න. (ල. 02)
- ii. ඔබ ඉගෙන ගෙන ඇති තනි අතින් පන්දුව යැවීමේ ක්‍රමදෙකක් සඳහන් කරන්න. (ල. 04)
- iii. පන්දුව ඇල්ලීම පුහුණුවීම සඳහා සුදුසු ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්න. (ල. 04)

Agaram.LK - Keep your dreams alive!

Agaram.LK - Keep your dreams alive!

(05) තමා පිළිබඳ තමා තුළ පවත්නා ගෞරවනීය තක්සේරුව ආත්ම අභිමානය වේ.

- i. ආත්ම අභිමානය නංවා ලීමට ආධාරවන කුසලතා දෙකක් ලියන්න. (ල. 02)
- ii. ආත්ම අභිමානයට හේතුවන දක්ෂතා 04 ක් සඳහන් කරන්න. (ල. 04)
- iii. ආත්ම අභිමානය කෙරෙහි බලපාන සාධක දෙකක් ලියා දක්වන්න. (ල. 04)

(06) නිවැරදි ඉරියව් භාවිතයෙන් පුද්ගලයා නිරෝගී වේ.

- i. ආචාර පෙළපාලියක දැකිය හැකි ප්‍රධාන ඉරියව් තුනක් නම් කරන්න. (ල. 02)
- ii. වමට හැරීමේ ඉරියව්ව සිදුකරන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. (ල. 04)
- iii. ආචාර පෙළපාලියේදී ප්‍රධාන පීඩිතාව අසලදී කණ්ඩායම් නායකයින් විසින් ලබාදෙන විධානය ලියන්න. (ල. 04)

(07) සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය හැදෑරීමෙන් නිරෝගීමත් දරු පරපුරක් බිහි වෙයි.

- i. ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා මලල ක්‍රීඩාව තුළින් අප රටට කීර්තියක් ගෙනදුන් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් නම් කරන්න. (ල. 02)
- ii. ව්‍යායාම කිරීම තුළින් ඔබට ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න. (ල. 04)
- iii. වොලිබෝල් ක්‍රීඩා පිටිය ඇඳ සම්මත මිනුම් දක්වන්න. (ල. 04)



agaram.lk